



ගිණුම් හිමියන් සඳහා වූ පොදු ව්‍යාපාරික කොන්දේසි

- මෙම නියම හා කොන්දේසි අමානා බැංකුවේ පිටිල්ලී ආයතනයේ "ගිණුම් හිමියන් සඳහා වූ පොදු ව්‍යාපාරික කොන්දේසි" යනුවෙන් හඳුන්වනු ලබන අතර එම කොන්දේසි අමානා බැංකුවේ පිටිල්ලී සමග ඕනෑම ගනුදෙනුකරුවකු විසින් සිදුකරනු ලබන සියලු ගනුදෙනු සඳහා අදාළ විය යුතුය.
- මෙම පොදු ව්‍යාපාරික කොන්දේසිවල :-
 - පද සම්බන්ධයෙන් අනන්‍යතාවයක් අවශ්‍ය වේ නම් මිස ඒක වචනයෙන් සඳහන් වන වචන සඳහා බහු වචන අර්ථයන්ද තිබිය යුතුය.
 - පද සම්බන්ධයෙන් අනන්‍යතාවයක් අවශ්‍ය වේ නම් මිස පුරුෂ ලිංගික වචන සඳහා ස්ත්‍රීලිංගික වචන අර්ථයන්ද තිබිය යුතුය.
 - "බැංකුව" යන වචනයෙන් අමානා බැංකුවේ පිටිල්ලී බැංකුව අදහස්වන අතර එයට එහි අනුප්‍රාප්තිකයන් සහ පැවරුම්ලාභීන්ද ඇතුළත් විය යුතුය.
- පටහැණිව යම් නිශ්චිත කරුණු බැංකුව වෙත ලිඛිතව ඉදිරිපත් කර බැංකුව විසින් එකඟ වී ඇත්නම් මිස ("බැංකුව" යනුවෙන් හඳුන්වනු ලබන) අමානා බැංකුවේ පිටිල්ලී සමග ගිණුමක් විවෘත කිරීම මගින්, ගනුදෙනුකරු විසින් මෙම කොන්දේසි පිළිගනු ලබන බවට සලකනු ලැබිය යුතුය.
- ගනුදෙනුකරුගේ අත්සනෙහි ආදර්ශයක් සහ ගනුදෙනුකරු සහ බැංකුව බැඳීමට ලක්කරන වෙනත් යම් පුද්ගලයකු (පුද්ගලයන්) ඇත්නම් එම පුද්ගලයාගේ (පුද්ගලයන්ගේ) ආදර්ශ අත්සන් බැංකුව වෙත සැපයීමට ද, එම බලය සාමාන්‍ය හෝ සීමාසහිත ද යන්න සහ සීමාසහිත නම්, එම සීමා කිරීමේ ප්‍රමාණය නිශ්චිතවම කොතෙක් ද යන්න සඳහන් කිරීමට ද ගනුදෙනුකරු බැඳී සිටියි. ආකෘති පත්‍රවල කිසිදු සීමා කිරීමක් සඳහන් කර නොමැති නම්, එම තැනැත්තන්ගේ බලය සාමාන්‍ය ව්‍යවස්ථාවලට මගින් හෝ, සංස්ථා නියෝග මගින් හෝ, සාමාන්‍ය හෝ සීමාසහිත ඇමෙරිකානු බලපත්‍ර මගින් හෝ වෙනත් යම් ලේඛනයක් මගින් විශේෂයෙන් අර්ථ දක්වා ඇති බව පෙනී ගියද, ආදර්ශකයක් සපයා ඇති ඕනෑම අත්සනක් මගින් ඕනෑම මුදල් ප්‍රමාණයකට සහ ඕනෑම අරමුණකට ගනුදෙනුකරු පූර්ණ වශයෙන් බැඳී සිටිනු ඇත. ඉහත සඳහන් ආකෘති පත්‍ර මගින් ඒ පිළිබඳ දැනුම්දීම කළහොත් පමණක් ගනුදෙනුකරු බැඳීමට ලක්කිරීමට හැකි තැනැත්තන් සම්බන්ධයෙන් හෝ ඔවුන්ගේ බලයෙහි ප්‍රමාණය සම්බන්ධයෙන් හෝ වෙනස් කම් සිදු කිරීම බැංකුව විසින් පිළිගෙන සිටියි. මෙම ලිපියෙහි සඳහන් කර ඇති ලෙස ආදර්ශක සැපයීමට අතපසු කිරීම නිසා හෝ ඒවා වැරදි හෝ අසම්පූර්ණ ආකාරයට සැපයීම නිසා ගනුදෙනුකරු විසින් දරනු ලබන පාඩු හෝ අලාභ සඳහා බැංකුව විසින් වගකියනු නොලැබේ.
- යම් ගිණුමක් පුද්ගලයන් දෙදෙනෙකුගේ හෝ වැඩි ගණනක හවුල් නම් වලින් පවත්වාගෙන ගියහොත්, අනන්‍යතාවයන් ලිඛිතව එකඟවී ඇත්නම් මිස, එම ගිණුම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් එක් අයෙකු හෝ වැඩි ගණනක් විසින් සිදු කරන සියළු ක්‍රියා මගින් ගිණුම සඳහා ඔවුන් සියළු දෙනාම එක්ව සහ වෙන් වෙන්ව වගකීමට බැඳී සිටිනු ඇත.
- (මුදල් ලේඛණ නිශ්චිත බැඳුම්කරුවලට හැරවීම්, පරීක්ෂා කිරීම, හුවමාරු කිරීම් හෝ ලාභාංශ එකතු කිරීම වැනි) විශේෂ අරමුණක් සඳහා බැංකුව වෙත භාර දී ඇති ඇපකරු හැරුණු විට, උදාහරණ ලෙස ඇපකරු, ගෞතර ඩිල්පත්, බලපත්, විනිමය ඩිල්පත් හා වෙනත් වාණිජ ලේඛන වැනි බැංකුව භාරයේ ඇති හෝ භාරයට පත්වනු ඇති හෝ තෙවන පාර්ශවයන් විසින් බැංකුව වෙනුවෙන් ගනුදෙනුකරුගේ වගකීම මත තබා ගෙන සිටින ගනුදෙනුකරුට අයත්වන සියළුම වටිනාකම් ලේඛණ, තවමත් කල්පිරී නොමැති හෝ අනිශ්චිත ඒවාද ඇතුළුව බැංකුව වෙත ගනුදෙනුකරුට විරෝධීව ඇති සියළුම හිමිකම් පෑම් සඳහා බැංකුවට ඇපයට යටත්ව ඇති බවට සලකනු ලැබේ. වෙනත් ආකාරයකට කටයුතු සලසා ඇත්නම් මිස, ඉහත සඳහන් ඇපයට අඩංගු වන ඇපකරු එම ඇපකරු නැවත ඇප තැබීමට අයිතියද සහිතව, බැංකුව විසින් එහි පොදු ඇපකර සේප්පුවට ගනු ලැබේ.
- ගනුදෙනුකරු විසින් බැංකුව වෙත ඇති ස්වකීය බැඳීම් කිසියම් හෝ ආකාරයකින් ඉටු නොකරන්නේ නම්, ක්‍රියාවේ යෙදවීමට බැංකුවට ඇති අයිතිය හරා සහ ඊට අමතරව, බැංකුව විසින් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව හෝ කලින් සිතාසි නිකුත් කිරීමකින් තොරව, බැංකුව විසින් සුදුසු යැයි සලකන ලේඛනවක සහ සුදුසු ආකාරයකට, ඇපකර සම්පූර්ණයෙන් හෝ එයින් යම් කොටසක් සහභාගය කර ගැනීමට සහ, එම මුදලින් වියදම් ද ඇතුළුව බැංකුව වෙත අය විය යුතු සියළුම මුදල් බැංකුව වෙත ප්‍රතිපූර්ණය කර ගැනීම සඳහා බැංකුව වෙත බලය පවරා සිටිනු ලැබේ.
- යම් විශේෂ සහ/හෝ පොදු උකස් අයිතිය හෝ අයිතින් ක්‍රියාත්මක වීමෙන් හෝ වෙනත් ආකාරයකින් බැංකුවට හිමිකම් පවතින වෙනත් අයිතින්ට හෝ ප්‍රතිකර්ම වලට අමතරව, බැංකුව විසින් ඕනෑම අවස්ථාවක ගනුදෙනුකරු වෙත දැනුම් දීමකින් තොරව, ගනුදෙනුකරුගේ සහ අපගේ හෝ අපගෙන් එක් අයෙකුගේ හෝ වැඩි ගණනකගේ සියළු හෝ යම් ගිණුමක් (ගිණුම්) හා වගකීම් සම්බන්ධ කිරීම සහ/හෝ ඒකාබද්ධ කිරීම සඳහා හෝ ඉහතකී එම යම් ගිණුමක බැරට පවතින යම් මුදලක් වෙනත් යම් ගිණුමක හෝ වෙනත් යම් ආකාරයකට පවතින කිසියම් වගකීමක්, එම වගකීම යථා හෝ අනිශ්චිත වුවද, ප්‍රාථමික හෝ අතිරේක වුවද, වෙන්වෙන් හෝ හවුල් වශයෙන් වුවද, එම වගකීම ඉටු කිරීම සඳහා හිඟවී කිරීම හෝ මාරුකිරීම සිදු කළ හැකිය.
- බැංකුව විසින් බැර සටහන් ඇතුළත් කිරීම සිදුකරනු ලබන්නේ, එම ඇතුළත් කිරීම් වලට ප්‍රතිපක්ෂව බැංකුවට ප්‍රතිවටිනාකමක් ගනුදෙනුකරුගෙන් හෝ ගනුදෙනුකරු වෙනුවෙන් ලැබීමට ඇත්නම් සහ එය නිසි කලට නිසි ආකාරයෙන් ලැබී ඇත්නම් වන අතර එම වටිනාකම් ගෙවීම පැහැරහැර නිකුත්කොත්, කිසිදු ආකාරයක දැනුම් දීමකින් තොරව යම් බැර කිරීම් ඇතුළත් කිරීමක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ආපසු හැරවීමට බැංකුවට හිමිකම් ඇතැයි යන කොන්දේසිය සහිතව එම බැරසටහන් බලාත්මක කරනු ලැබේ.

- ගිණුම් ප්‍රකාශනය සැලකිල්ලෙන් පරීක්ෂා කර බැලිය යුතු අතර, කිසියම් වරදක් හෝ අතපසු වීමක් සිදුව ඇත්නම් වහාම ඒ බව බැංකුව වෙත දැනුවත් කළ යුතුය. ගිණුම් ප්‍රකාශනයෙහි දැක්වෙන වැරදි විය ලැබීමෙන් දින හතක් ඇතුළත බැංකුවට ලිඛිතව පෙන්වා නොසිටිය හොත් එම ප්‍රකාශනය ප්‍රශ්න කිරීමට ගනුදෙනුකරුට අයිතියක් නොමැති වන අතර, එය ඉන්පසුව බැංකුව සහ ගනුදෙනුකරු අතර අවසානාත්මක සහ තීරණාත්මක ගිණුම්ප්‍රකාශයක් ලෙස සලකනු ලැබේ.
- පහත දැක්වෙන කොන්දේසි මගින් ගනුදෙනුකරු විසින් බැංකුවේ පවතින සිය ගිණුම් සඳහා වෙබ්පත් ලිවීම පාලනය වෙනු ඇත.
 - (අ) බැංකුව විසින් ගනුදෙනුකරු වෙත ලබාදී ඇති වෙබ් පොත ගනුදෙනුකරු විසින් සුරක්ෂිතව තබා ගත යුතු වන අතර, වෙබ් පොත හෝ කිසියම් වෙබ් පතක් නැතිවීමකදී හෝ සොරකම් කිරීමකදී ගනුදෙනුකරු විසින් ඒ පිළිබඳව බැංකුව දැනුවත් කළ යුතු අතර ඒ පිළිබඳව බැංකුව වෙත ලිඛිත තහවුරු කිරීමක් සැපයිය යුතුය. එවැනි දැන්වීමක් ලැබීමට පෙරාතුව බැංකුව විසින් නැතිවූ, නීතිවිරෝධී ලෙස භාවිත කළ, වංචනික ලෙස වෙනස් කළ හෝ කුඩා ලෙස සැකසූ වෙබ්පතකට ගෙවීමක් කර ඇත්නම් එසේ ගෙවන ලද මුදල ගනුදෙනුකරුගේ ගිණුමෙන් හර කිරීමට බැංකුවට හිමිකමක් ඇත්තේය.
 - (ආ) ගනුදෙනුකරු විසින් නිකුත් කරන ඕනෑම වෙබ්පතක් හැකි තරම් දුරට වංචනික වෙනස්කිරීම් වැළැක්වෙන ආකාරයට ගනුදෙනුකරු විසින් සම්පූර්ණ කළ යුතුය. එබැවින්, ඉක්මනින් හඳුනා ගැනීමට නොහැකි වන පරිදි ඉලක්කම් හෝ වචන එකතු කිරීමක් සිදුකළ නොහැකි වන පරිදි, වෙබ්පත භාවිතා කරන මුදල් ප්‍රමාණය ඉලක්කම් වලින් සහ අකුරෙන්ද ලිවිය යුතුය.
 - (ඇ) ගනුදෙනුකරුට සිය වෙබ් පොතෙන් තවදුරටත් ප්‍රයෝජනයක් නොවුවහොත් සහ ඔහුගේ ගිණුම වසා දැමුවහොත්, හැකි ඉක්මනින් ඔහුගේ වෙබ්පොත ආපසු බැංකුව වෙත භාරදීමට එම ගනුදෙනුකරු බැඳී සිටියි.
 - (ඈ) අත්වේරළ බැංකු ඒකක ගනුදෙනුකරුවන් සඳහා වෙබ්පොත් නිකුත්කරනු නොලැබේ. ගිණුමෙන් මුදල් ආපසු ගැනීම් සහ අරමුදල් පැවරීම් පුද්ගලික ඉල්ලීම් අනුව පමණක් සිදු කරනු ලැබේ.
 - (ඉ) අත්වේරළ බැංකු ඒකක ගිණුම් සඳහා වූ සියලු අණකර/වෙබ්පත් තැන්පතු අත්වේරළ බැංකු ඒකකය වෙත පමණක් භාරදිය යුතුය.
- වෙබ්පත් නැතිවුවහොත්/සොරකම් කළහොත් හෝ අස්ථාන ගනුවුවහොත්, එම වෙබ් පතෙහි අංකය, දිනය, මුදල හා ගෙවීම් ලබන්නාගේ නම සඳහන් කරමින්, ගෙවීම් නතර කිරීමට ගනුදෙනුකරු විසින් හැකි ඉක්මනින් බැංකුව වෙත උපදෙස් ලබාදිය යුතුය. එම උපදෙස් ලැබෙන අවස්ථාව වන විට අදාළ වෙබ් පත/වෙබ් පත් සඳහා ගෙවීම් කර නොමැති නම් පමණක් එම සියලු උපදෙස් ක්‍රියාත්මක කළ හැකිවේ. දුරකථනයෙන් ලබාදෙන ගෙවීම් නතර කිරීමේ උපදෙස් අදාළ දුරකථන ඇමතුමෙන් පසු පැය 48 ක් ඇතුළත ලිඛිතව තහවුරු කළ යුතුය. පැය 48 ක් තුළ එසේ ලිඛිත උපදෙස් නොලැබුණහොත් ගෙවීම් නතර කිරීමේ අදාළ උපදෙස් අවලංගු කිරීමට බැංකුවට අයිතිය ඇත.
- බැංකුව විසින් සියළු බැංකු ගාස්තු, සියළුම ආකාරයේ වියදම්, ගාස්තු, කොමිස් මුදල්, දඩ මුදල්, ලාභ ගැලපීම්, ආයෝජන ආදායම්, නීති ගාස්තු හා ඉහතකී ඒවාට අදාළ වන හෝ ආනුශංගික වන, බදු අය කෙරෙන හෝ නොකෙරෙන ඉහතකී ආකාරයේ බැංකුවේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතුවලට අනුකූලව කලින් කලට බැංකුව විසින් අයකෙරෙන වෙනත් ගාස්තු සහ බැංකුව මත පනවනු ලබන බදු සහ/හෝ ගාස්තු හෝ අයබදු වැනි බැංකුවට දරන්නට සිදුවෙන වෙනත් යම් මුදල් ප්‍රමාණයන් ගනුදෙනුකරුගේ ගිණුම්වලින් හර කරන ලැබේ. මීට අමතරව තැපැල්, මුද්‍රණ ගාස්තු, දුරකථන සහ SWIFT ගාස්තු වැනි බැංකුවට දැරීමට සිදු වන සියළුම වියදම් ගනුදෙනුකරුගෙන් අයකරනු ලැබේ.
- බැංකුව විසින් ස්වකීය පරම නිදහස් අභිමතය පරිදි ඕනෑම අවස්ථාවකදී කිසිදු හේතු දැක්වීමකින් තොරව යම් ගිණුමක් වසා දමනු ලැබිය හැකි වේ. එසේ වුවද, ගිණුම වසා දමනු ලබන බවට බැංකුව විසින් ගනුදෙනුකරුට දින 14 ක දැනුම් දීමක් ලබාදෙනු ඇත. එකී දැන්වීම ගනුදෙනුකරුගේ අවසානයට දැනුම් දී ඇති ලිපිනයට තැපෑලෙන් යවනු ලැබුවහොත් එය නිසි පරිදි ගනුදෙනුකරු වෙත භාරදී ඇතැයි සැලකෙනු ලැබේ. ඉල්ලා සිටි විට ගනුදෙනුකරුගේ සන්නිවේදන ඇති සියළුම භාවිතා නොකළ වෙබ්පත් ගනුදෙනුකරු විසින් ආපසු භාරදිය යුතුය.
- (ගිණුම් විවෘත කිරීමේ ආකෘති පත්‍රයක හෝ වෙනත් ආකාරයකට) බැංකුව වෙත ලබා දී ඇති සියළුම තොරතුරු ගනුදෙනුකරුගේ උපරිම දැනුම අනුව සත්‍ය සහ නිවැරදි බවට ගනුදෙනුකරු විසින් සහතික කර මෙම තොරතුරු වල යම් වෙනසක් සිදු වුවහොත් ඒ පිළිබඳ බැංකුව වෙත දැනුම් දීමට ගනුදෙනුකරු වගකිව සිටිනු ලැබේ.
- ගනුදෙනුකරුගේ ලිපිනයේ යම් වෙනසක් සිදු වූ වහාම ඒ පිළිබඳව බැංකුව වෙත දැනුම් දිය යුතුය.
- බැංකුවේ තැන්පත් කරන සෑම තැන්පතුවක්ම එහි කවුන්ටර වලදී ගෙවිය යුතු වේ.
- අමානා බැංකු ජංගම ගිණුම් ක්වර්ට්ට් (ණය) මුලධර්ම වලට අනුකූලව මෙහෙය-වෙනු ඇත. බැංකුව සමග විශේෂ සුදානම් කර ගැනීමකින් හැර, ගනුදෙනුකරු සිය ගිණුම/ගිණුම් ඉක්මවා මුදල් ලබා නොගත යුතුය. ගිණුම්වල ප්‍රමාණවත් තරම් අරමුදල් නොමැති නම් වෙබ්පත් අගරු කිරීමටද, අගරු වන සෑම වෙබ් පතක් සඳහාම ගාස්තු අයකිරීමටද බැංකුවට අයිතිය ඇත්තේය. එසේ වුවද, බැංකුව විසින් ස්වකීය පරම අභිමතය පරිදි, ගනුදෙනුකරුගේ අවසරලත් අත්සන්කරුවෙකු විසින් පිළිගත් හෝ ලියු වෙබ්පත/වෙබ්පත් සහ/හෝ

බිල්පත් සහ/හෝ පොරොන්දු නෝට්ටුවලට ගෙවීම, එම වෙබ්පත් අදායකට ගෙවීම මගින් එකී ගිණුම සීමාව ඉක්මවා යාම හෝ අයිරා සැකසුමක් ඉක්මවා යාම නොසළකා, සිදු කළ හැකිය. එවැනි අවස්ථාවලදී, බැංකුවේ ගාස්තු, සියළුම ආකාරයේ වියදම්, අයකිරීම්, කොමිස් මුදල්, දඩ මුදල්, ලාභ ගැලපීම්, ආයෝජන වල ආදායම්, හිඟ ගාස්තු හා, ඉහතකී ඒවාට අදාල වන හෝ ආනුශංගික වන, බදු අය කෙරෙන හෝ නොකෙරෙන ඉහතකී ආකාරයේ බැංකුවේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතුවලට අනුකූලව කලින් කලට බැංකුව විසින් අය කෙරෙන වෙනත් ගාස්තු සහ බැංකුව මත පනවනු ලබන බදු සහ/හෝ ගාස්තු හෝ අයබදු වැනි බැංකුවට දරන්නට සිදුවෙන වෙනත් යම් මුදල් ප්‍රමාණයන්ද සමඟ එසේ ඉක්මවා ගිය මුදල ඉල්ලා සිටී විටෙක කොන්දේසි විරහිතව ආපසු ගෙවීමට ගනුදෙනුකරු බැඳී සිටින අතර, ඉහතකී ආකාරයේ පිරව්‍ය හා ගාස්තු ගනුදෙනුකරුගෙන් අය කර ගැනීමට බැංකුවට අයිතියක් ඇත්තේය. මෙහි අඩංගු කිසිවක් මගින් බැංකුව විසින් ඕනෑම ආකාරයක අයිරා පහසුකමක් ලබා දීමට බැඳී ඇති බවට බැංකුව විසින් සිදුකර ඇති ප්‍රකාශිත හෝ අනුමත හෝ ගිවිසුමක් ලෙස අර්ථනිරූපනය නොකළ යුතුය.

18. ජංගම ගිණුම සම්බන්ධයෙන් යම් අයිරා හෝ වෙනත් යම් බැංකු පහසුකමක් පවතින අතරතුරදී ඉහතකී ගිණුම් වලට බැර කෙරෙන කිසියම් හෝ සියළුම මුදල්, බැංකු ගාස්තු, ලාභ ගැලපීම් සහ සියළු ආකාරයේ වියදම්, බැංකුවේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතුවලට අනුකූලව කලින් කලට බැංකුව විසින් එකී අයිරා හෝ වෙනත් යම් බැංකු පහසුකමක් මත නියම කෙරෙන හෝ අය කෙරෙන සියල්ල, එකී ගාස්තු සම්පූර්ණයෙන් ගෙවෙන තෙක් අඩු කර ගැනීමට පළමුව අදාළ කර ගනු ලැබේ. එසේ බැර කළ යම් මුදලක් ඉන්පසුව පමණක් විවැනි අයිරා හෝ වෙනත් යම් බැංකු පහසුකමක මුලික මුදල අඩු කර ගැනීම සඳහා අදාල කර ගනු ලැබේ.
19. කොගෙවා පවතින යම් මුදලක් හෝ මුදල් ගෙවීම හිඟව පවතින විට සහ ගනුදෙනුකරු විසින් ගෙවිය යුතු වන විට, සාමාන්‍ය බැංකු පරිවහනට අනුව දඩ මුදල් අය කිරීමට බැංකුවට හිමිකමක් ඇත්තේය. විවැනි අවස්ථාවකදී එම දඩ මුදල් වල අගය බැංකුව විසින් පවත්වාගෙන යන ප්‍රණය අරමුදලට සෘජුවම බැර කෙරෙනු ඇති අතර, බැංකුව විසින් එයින් සිය වියදම් පියවාගෙන එහි ඉතිරි ශේෂය ආරියා අධීක්ෂණ කවුන්සිලය විසින් අනුමත කරන ලද ප්‍රණය ආයතනයකට ලබාදෙනු ඇත.
20. වෙබ් තැන්පතු පෙට්ටි සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර විසින් නිකුත් කරන තාවකාලික උපදෙස් පත්‍රිකාව නොසලකමින් වෙබ් තැන්පතු පෙට්ටි හෝ ටෙලර් යන්ත්‍රවල තැන්පත් කරන ලදැයි පැවසෙන වෙබ්පත් සම්බන්ධයෙන් සිදුකරන කිසිදු අයදීමක්, එසේ තැන්පත් කළ වෙබ්පත් ගනුදෙනුකරුගේ ගිණුමට බැරකර ඇත් නම් මිස, කිසිදු තත්ත්වයක් යටතේ හෝ කුමන හේතුවක් නිසා හෝ බැංකුව විසින් භාර ගනු නොලැබේ. ගනුදෙනුකරුගේ ගිණුමට බැරකළ වෙබ් පත් භාරගනු ලබන්නේ එකතු කිරීම සඳහා පමණක් වන අතර, වෙබ්පත ලියන ලද බැංකුව මගින් නිශ්කාශනය කරන තෙක් අයවීම් ආපසු ලබා ගැනීමට නොහැකිවනු ඇත. ප්‍රදර්ශනය කිරීමේ කාර්ය සඳහා පමණක් අරමුදල් ලබා ගැනීමට හැකි දිනය ප්‍රදර්ශනය කරනු ලැබේ.
21. බැංකුව විසින් භාර පිළි නොගනියි.
22. ගනුදෙනුකරුගෙන් කිසිදු වැඩිදුර විමසීමක් නොකර, ගනුදෙනුකරුගේ ගිණුම් සම්බන්ධයෙන් වෙනත් බැඳුම් වලින් කෙරෙන විමසීම්වලට ප්‍රතිචාර දැක්වීමට මෙයින් ගනුදෙනුකරු විසින් බැංකුව වෙත අවසර දෙනු ලැබේ.
23. බැංකුව විසින් නිශ්පාදන හා සේවාවන් ඉස්ලාමීය බැංකු මුලධර්ම යටතේ පිරිනමන බව ගනුදෙනුකරු පිළිගෙන භාර ගෙන සිටිනු ලැබේ. ඒ අනුව, බැංකුව සමඟ ගිණුමක් විවෘත කිරීම මගින් ගනුදෙනුකරු කලින් කලට බලපවත්වනු ලබන එකී බැංකු මුලධර්ම වලට අදාල වන විට අතර, ගනුදෙනුකරු විසින් එකී නිශ්පාදන හා සේවාවන් ලබා ගැනීමට අදාල නියම සහ කොන්දේසි වල ආරියා සංකල්පය බැංකුවේ ආරියා අධීක්ෂණය කවුන්සිලයේ මාර්ගෝපදේශ සහ තීරණ වලට යටත් වන්නේය.
24. බැංකුවේ ආරියා අධීක්ෂණ කවුන්සිලයේ මගපෙන්වීම යටතේ ආරියා නීතියට අනුකූලව බැංකුව ක්‍රියාකරනු ලබන අතර, බැංකු වලට අදාල වන ශ්‍රී ලංකාවේ සියළුම සාමාන්‍ය නීති සහ නියෝග (ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන නියෝග සහ නියමයන්ද ඇතුළුව) මගින් බැංකුව පාලනය වේ.
25. බැංකුව විසින් යම් නිශ්පාදනයක් හෝ සේවාවක් ලබා දීමට අදාලවන නියම සහ කොන්දේසි වල ආරියා ලක්ෂණ සම්බන්ධයෙන් ඇතිවන කිසියම් මතභේදයකදී, බැංකුවේ ආරියා අධීක්ෂණ කවුන්සිලයේ තීරණ අවසානාත්මක වේ.
26. විදේශීය මුදල ආයතනයක් වශයෙන් අතිරේක දේශාන්තර නීති ප්‍රඥප්තියක් වන්නා වූ ඇමරිකා එක්සත් ජනපදයේ (USA) විදේශීය ගිණුම් සහ බදු වලට එකඟව ක්‍රියාකිරීමේ පනතට (FATCA) බැංකුව යටත්වන බවට ගනුදෙනුකරු විසින් මෙයින් පිළිගෙන සිටින අතර එක්සත් ජනපද මහජනතාවගේ වත්කම් වාර්තා කිරීම, බදු රැඳවීම සහ සමාන බැඳීම් වාර්තා කිරීම ඇතුළුව FATCA රීති හා නියෝගවලට එකඟව ක්‍රියාකිරීමට බැංකුව බැඳී සිටින බවට ගනුදෙනුකරු මෙයින් පිළිගෙන සිටියි. අනාගතයේ යම් අවස්ථාවකදී හෝ කලින් කල වෙනත් යම් විදේශීය අධිකාරී ආයතන විසින් පනවනු ලබන වෙනත් යම් සමාන අතිරේක දේශාන්තර නීති ප්‍රඥප්තීවලට බැංකුව යටත්විය හැකි බවටද ගනුදෙනුකරු පිළිගෙන සිටියි.

ගනුදෙනුකරු විසින් විවෘත කරනු ලබන සහ/හෝ පවත්වාගෙන යනු ලබන සහ/හෝ සිදු කරනු ලබන සහ/හෝ වසනු ලබන ගිණුම් සහ ආයෝජන වලට අදාල සියළු තොරතුරු තවදුරටත් වූ විමසීමකින් තොරව වාර්තා කිරීම සඳහා, එනම් එම තොරතුරු හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවයට එකඟව ක්‍රියා කිරීම සඳහා බැංකුව වෙත යම් වගකීමක් සහ/හෝ බැඳීමක් පනවා ඇත්තා වූ එක්සත් ජනපදයේ අන්‍යන්තර ආදායම් සේවා US (US - IRS) හෝ ඇ.පි.ජ. යේ වෙනත් යම් නියාමන අධිකාරියක් වෙත හෝ වෙනත් යම් විදේශ බලධාරීන් වෙත එම තොරතුරු වාර්තා කිරීම සඳහා ගනුදෙනුකරු විසින් බැංකුව වෙත මෙයින් බලය පවරා සිටිනු ලැබේ.

- අඛණ්ඩව නියාමනය කිරීම, සහ වාර්තා කිරීම, රඳවා තැබීම සහ දේෂණය කිරීම ඇතුළුව ඊට සීමා නොවන්නා වූ පරිදි ඉහතකී US-IRS හෝ වෙනත් යම් නියාමන අධිකාරියක් හෝ වෙනත් යම් දේශාන්තර අධිකාරියක් විසින් නිකුත් කරනු ලබන යම් උපදෙස්වලට අනුකූලව තවදුරටත් ක්‍රියාකිරීම සඳහා ගනුදෙනුකරු විසින් මෙයින් බැංකුව වෙත උපදෙස් ලබාදී සිටිනු ලැබේ.
27. ගිණුම් ආරම්භ කරනු ලබන අවස්ථාවේදී ගනුදෙනුකරු FATCA පනතේ අර්ථානුකූලව "US" තැනැත්තකු හොඳවද නැතහොත් වෙනත් යම් විදේශීය දේශාන්තරයක පුරවැසියකු (ජාතිකයකු) හොඳවද, ඉහතකී ආකාරයට පසුව ගනුදෙනුකරු US තැනැත්තකු හෝ වෙනත් විදේශීය දේශාන්තර පුරවැසියකු බවට පත්වේ නම්, එම තත්ත්වය වෙනස්වීම පිළිබඳව බැංකුව වෙත වහාම දැණුම්දීම සඳහා ගනුදෙනුකරු විසින් මෙයින් එකඟවන අතර එතැන්සිට ඉහත 26 වන වගන්තියේ සඳහන් කොන්දේසි අදාලකර ගැනීම සඳහා ඒ අනුව ක්‍රියාකිරීම සඳහා බැංකුව වෙත බලය පවරා සිටිනු ලැබේ. මෙම නියමයට එකඟව ක්‍රියාකිරීම සඳහා ගනුදෙනුකරු අපොහොසත් වුවහොත් හෝ FATCA පනතේ විධිවිධාන ප්‍රකාරව හෝ වෙනත් යම් විදේශීය නීතියක් ප්‍රකාරව ගනුදෙනුකරු නීති විරෝධී තැනැත්තකු බවට අනාවරණයවුවහොත් (උදා:- බැංකුව වෙත ස්වකීය බැඳීම් ඉටු කිරීම සඳහා සහාය නොදැක්වීම), එම ගනුදෙනුකරු ප්‍රතිරෝධී ගනුදෙනුකරුවෙකු ලෙස නම් කිරීම සඳහා බැංකුවට හිමිකමක් ඇති අතර එම කරුණ වාර්තා කර, බැංකුවේ පාර්ශවයෙන් එසේ ක්‍රියාකිරීම නිසා ගනුදෙනුකරුට දැරීමට සිදුවිය හැකි යම් පාඩු, අලාභ, වියදම් ආදිය සඳහා කිසිදු වගකීමකින් තොරව තවදුරටත් වූ නිවේදනයක් ලබාදීමෙන් හෝ එසේ ලබාදීමෙන් තොරව එම ගනුදෙනුකරුගේ ගිණුම වසා දැමීම සහ එම ගනුදෙනුකරු සමග පවතින සම්බන්ධතා අවසන් කිරීම සඳහා බැංකුවට හිමිකමක් ඇත්තේය.
 28. බැංකුවේ පරම අභිමතය පරිදි මෙම නියම සහ කොන්දේසි කලින් කල සංශෝධනය කිරීම, වියට යම් කරුණු එකතු කිරීම හෝ එම නියම හා කොන්දේසි ප්‍රතියෝජනය කිරීම සිදු වනු ඇති අතර, විවැනි යම් සංශෝධනයක්, එකතු කිරීමක් හෝ ප්‍රතියෝජනය කිරීමක් පිළිබඳව බැංකුව විසින් ගනුදෙනුකරු වෙත දැණුම් දෙනු ලැබේ. එසේ සංශෝධන, එකතු කළ හෝ ප්‍රතියෝජනය කළ නිසාම සහ කොන්දේසි බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ බැංකුවේ ආබාධිතව සඳහා කිසිදු වගකීමකින් තොරව තවදුරටත් වූ නිවේදනයක් ලබාදීමෙන් හෝ ප්‍රතියෝජනය කිරීමක් පිළිබඳව ප්‍රමාණවත් දැණුම් දීමක් ලෙස සලකනු ලැබේ.
 29. මෙම නියම සහ කොන්දේසිවල යම් සංශෝධනයක්, එකතු කිරීමක් හෝ ප්‍රතියෝජනය කිරීමක් පිළිබඳව දැන්වීමේ දින සිට සති දෙකක් ඇතුළත ගනුදෙනුකරු විසින් ගනුදෙනුකරුගේ විරෝධතා දැණුම් දී ඇත්නම් මිස, විවැනි දැණුම් දීමකට පසුව ගනුදෙනුකරු විසින් බැංකුවේ ගිණුම හෝ ගිණුම් අඛණ්ඩව පවත්වාගෙන යාම මගින් බැංකුව විසින් ඉහත කී කොන්දේසිවලට සිදු කළ විවැනි යම් සංශෝධනයක්, එකතු කිරීමක් හෝ ප්‍රතියෝජනය කිරීමක් පිළිබඳව ගනුදෙනුකරු එකඟ වූ බවට සලකනු ලැබේ.
 30. පූර්ණ දැනුම හා අවබෝධය ඇතිව සහ සංශෝධිත 1988 අංක 30 දරන ශ්‍රී ලංකාවේ බැංකු පනතේ 77 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මෙම එකඟත්වය ප්‍රදානය කරනු ලබන බව ගනුදෙනුකරු විසින් තහවුරුකර සිටිනු ලැබේ.

විසා ඩෙබ්ට් කාඩ් සඳහා වූ නියම හා කොන්දේසි

1. බැංකුව විසින් නිකුත් කරනු ලබන විසා ඩෙබ්ට් කාඩ්පත කාඩ්පත් නිමියන් සඳහා යම් ගාස්තුවක් අයකිරීමෙන් (උප්පා) සේවා, ප්‍රතිලාභ සහ වරප්‍රසාද සැපයීමේ සංකල්පය යටතේ ක්‍රියාත්මක වේ.
2. බැංකුව විසින් නිකුත් කරනු ලබන විසා ඩෙබ්ට් කාඩ්පත කාඩ්පත් නිමියන්ගේ පුද්ගලික භාවිතය සඳහා පමණක් භාවිත කළ යුතු අතර විය පැවරිය නොහැකි වේ.
3. විසා ඩෙබ්ට් කාඩ්පත සියලු අවස්ථාවල දී බැංකුවේ දේපළක් වශයෙන් පැවතිය යුතු අතර බැංකුව විසින් ඉල්ලීමක් කිරීමෙන් පසුව එම කාඩ්පත කොන්දේසි විරහිතව වහාම බැංකුව වෙත ආපසු භාරදෙනු ලැබිය යුතු ය.
4. කාඩ්පත් නිමියා විසින් ස්වකීය පුද්ගල හඳුනාගැනීමේ අංකය (PIN) අතිශය රහසිගතව තබා ගත යුතු අතර කිසිම අවස්ථාවක දී හෝ කිසිදු අවස්ථානුගත කරුණක් යටතේ එම අංකය කිසිම තැනැත්තකුට හෙළිදරව් නොකිරීමට කටයුතු කළ යුතු ය. "PIN" අංකය යනුවෙන් බැංකුව විසින් කාඩ්පත් නිමියා සඳහා රහස්‍ය ලෙස උත්පාදනය කරන ලද මෙන්ම කාඩ්පත් නිමියා විසින් ඒ සඳහා කරන ලද යම් ආදේශ කිරීමක් මගින් උත්පාදනය කරන ලද මුල් පුද්ගල හඳුනාගැනීමේ අංකය අදහස් වේ.
5. බැංකුවේ විසා ඩෙබ්ට් කාඩ්පත ඉස්ලාමීය බැංකු මුලධර්ම (ෂරියා) යටතේ ප්‍රදානය කරනු ලබන අතර දේශීය සහ විදේශීය වශයෙන් වූ තහනම් කරන ලද ගනුදෙනු සඳහා විය භාවිත නොකළ යුතු ය. එකඟව ක්‍රියා නොකිරීමේ අවස්ථාවක් අනාවරණය වුවහොත්, කාඩ්පත් සේවය සහ/හෝ ව්‍යාපාර සම්බන්ධතාවන් අත්හිටුවීමේ අයිතිය බැංකුව විසින් තබාගනු ලැබේ.
6. විසා ඩෙබ්ට් කාඩ්පත ඕනෑම ආකාරයකින් භාවිත කිරීම මගින් සිදුවන හෝ උපචිතවන සියලු ගනුදෙනු සම්බන්ධයෙන් කාඩ්පත් නිමියා සම්පූර්ණ වගකීම භාරගනු ලැබිය යුතු අතර විසා ඩෙබ්ට් කාඩ්පත මගින් සිදු කරනු ලබන මුදල් ආපසු ගැනීම්/පැවරීම්/ගෙවීම් ස්වකීය ගිණුමෙන් හරකර ගැනීම සඳහා කාඩ්පත් නිමියා විසින් බැංකුව වෙත බලය පවරා සිටිනු ලැබේ.
7. බැංකුවේ ATM ජාලය, විසා අන්තර්ජාල පද්ධතිය හෝ වෙනත් යම් අදාල දේශීය ජාලයක් තුළින් සිදුකරනු ලබන සියලු ගාස්තු මෙන්ම විසා ඩෙබ්ට් කාඩ්පත භාවිතා කිරීමට අදාල නෛතික ගාස්තු හෝ වෙනත් ව්‍යවස්ථාපිත ගාස්තු ඇත්නම් එම ගාස්තු ඇතුළු වෙනත් යම් වගකීම් තුළින් සිදුකරනු ලබන ගනුදෙනුවලට අදාල සියලු ගාස්තු ස්වකීය ගිණුමෙන් හරකර ගැනීම සඳහා කාඩ්පත් නිමියා විසින් බැංකුව වෙත තවදුරටත් බලය පවරා සිටිනු ලැබේ.
8. හවුල් ගිණුමක් සම්බන්ධයෙන් වන විට, විසා ඩෙබ්ට් කාඩ්පත භාවිත කිරීමෙන් උපචිතවන සියලු ගනුදෙනු සඳහා සියලු පාර්ශව එක්ව සහ වෙන් වෙන්ව වගකියනු ලැබිය යුතු ය.

9. ඒසා ඩෙබ්ට් කාඩ්පත මගින් සිදුවන සියලු ගණුදෙනුවලට අදාල බැංකු වාර්තා සහ ප්‍රකාශන කාඩ්පත් හිමියා (කාඩ්පත් හිමියන්) විසින් පිළිගනු ලැබිය යුතු අතර සියලු කාර්ය සඳහා එම බැංකු වාර්තා සහ ප්‍රකාශන අවසානාත්මක වන අතර එමගින් කාඩ්පත් හිමියා (කාඩ්පත් හිමියන්) බැඳී සිටිය යුතු ය.
10. කාඩ්පත් හිමියා විසින් ලබාගත් ඒසා ඩෙබ්ට් කාඩ්පත නැතිවුවහොත් හෝ සොරකම් කරනු ලැබුවහොත්, කාඩ්පත් හිමියා විසින් ඒ පිළිබඳව වහාම බැංකුව වෙත හිවේදනය කරනු ලැබිය යුතු අතර ඔහු/ඇය විසින් බැංකුව වෙත ඒ පිළිබඳ ලිඛිත තහවුරු කිරීමක් ඉදිරිපත් කරනු ලැබිය යුතු ය. නැති වූ, සොරකම් කරනු ලැබූ හෝ කාඩ්පත් හිමියාගේ අවසරයෙන් තොරව කාඩ්පත භාවිත කිරීමෙන් උපචිත වූ යම් පාඩු සම්බන්ධයෙන් කාඩ්පත් හිමියා විසින් බැංකුව වගකීමට යටත් නොකළ යුතු ය.
11. ඒසා ඩෙබ්ට් කාඩ්පත මගින් හෝ අනන්‍යකාරයකින් ආවරණය වන සියලු සේවා, පහසුකම් සහ ගණුදෙනු පාලනය කරනු ලබන බැංකුවේ පවත්නා රීති, නියෝග සහ වෙනත් යම් නියම සහ කොන්දේසිවලට යටත්ව ඒසා ඩෙබ්ට් කාඩ්පත භාවිත කිරීම, සිදුවිය යුතු ය.
12. බැංකුව විසින් නිකුත් කරනු ලබන ඒසා ඩෙබ්ට් කාඩ්පත විය නිකුත් කළ දින සිට දැනට අවුරුදු පහක් (05) සඳහා වලංගු වේ. ඒසා ඩෙබ්ට් කාඩ්පතේ සියලු ප්‍රතිශෝජන සහ අයුත් කිරීම් කලින් කල බලපවත්නා පවතින නියම හා කොන්දේසිවලට යටත් වේ.
13. කාඩ්පත් හිමියා වෙත පූර්ව දැනුම් දීමකින් හෝ හේතු දැක්වීමකින් තොරව ඒසා ඩෙබ්ට් කාඩ්පත අවලංගු කිරීම, ආපසු ලබාගැනීම හෝ නැවත අයුත් කිරීමේ සම්පූර්ණ අභිමතය බැංකුව සතු වේ. කාඩ්පත් හිමියා විසින් ඒසා ඩෙබ්ට් කාඩ්පත අවසන් කිරීමට තීරණය කරනු ලබන අවස්ථාවක දී, කාඩ්පත් හිමියා විසින් ඒ පිළිබඳ දින 7 කට අඩු නොවන කාලයක් තුළ බැංකුව වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකර වහාම ඩෙබ්ට් කාඩ්පත බැංකුව වෙත ආපසු භාර දී ඒ සඳහා වලංගු රිසිට්පතක් ලබාගත යුතු වේ.
14. ඕනෑම ආකාරයක හේතුවක් නිසා කාඩ්පත අගරුචිම සම්බන්ධයෙන් බැංකුව වගකියනු නොලැබේ. කාඩ්පත් ගණුදෙනුවලට අදාලව කාඩ්පත් හිමියා විසින් බැංකුව වෙත ගෙවීමට නියමිත හිම මුදල් හරකර ගැනීම සඳහා ගිණුමේ ප්‍රමාණවත් අරමුදල් නොමැති අවස්ථාවක දී, කාඩ්පත් හිමියා විසින් සියලු ආශ්‍රිත ගාස්තු ගෙවා කාඩ්පත නැවත ක්‍රියාත්මක කරන ලෙස බැංකුව වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලබන තෙක්, ඒසා ඩෙබ්ට් කාඩ්පත සම්බන්ධ සියලු පවත්නා සේවාවන් අත්හිටුවනු ලැබේ.
15. කාඩ්පත් හිමියාගේ දැනුවත්භාවය හෝ බලය පැවරීම ඇතිව හෝ නොමැතිව ඒසා ඩෙබ්ට් කාඩ්පත භාවිත කිරීම ඇතුළුව යම් මුදල් ආපසු ගැනීම, පැවරීම් සහ/හෝ ගණුදෙනු සඳහා කාඩ්පත් හිමියාගේ ගිණුමෙන් (ගිණුම්වලින්) (කාඩ්පත් හිමියා වෙත පූර්ව හිවේදනය කිරීමකින් තොරව) මුදල් හරකර ගැනීම සඳහා කාඩ්පත් හිමියා විසින් මෙයින් බැංකුව වෙත වෙනස් කළ නොහැකි ලෙස බලය පවරා සිටිනු ලැබේ.
16. ඒසා ඩෙබ්ට් කාඩ්පත භාවිත කිරීම මගින් ලබාගන්නා භාණ්ඩ සහ/හෝ සේවාවල යම් වෙළෙන්ඳකු විසින් අය කරනු ලබන අයබදු තත්ත්වය, ප්‍රමාණය, ප්‍රමාණවත්බව සහ පිළිගත හැකි බව පිළිබඳව හෝ වෙනත් යම් උල්ලංඝනය කිරීමක් හෝ යම් වෙළෙන්ඳකු විසින් කාඩ්පත් ගණුදෙනු ඉටු නොකිරීම පිළිබඳව බැංකුව කිසිදු ආකාරයකින් වගකීමට බැඳී නොසිටියි.
17. කාඩ්පත වෙනත් බැංකුවක ATM යන්ත්‍රයක දී භාවිත කරනු ලබන අවස්ථාවක දී, කාඩ්පත් හිමියාගේ ගිණුමෙන් මුදල් හර වී එවනේ කාඩ්පත් හිමියා වෙත මුදල් නොලැබී හෝ අඩුවෙන් මුදල් ලැබී ඇති අවස්ථාවක දී, කාඩ්පත් හිමියා විසින් එම ගණුදෙනුව/ මුදල සම්බන්ධයෙන් හිමිකම් ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබිය යුතු ය. ගිණුම් හිමියා විසින් භාවිතා කළ එම ATM යන්ත්‍රයට අදාල බැංකුව සමග එකී හිමිකම්පෑම තහවුරු කර ගැනීමෙන් පසුව බැංකුව විසින් එම හිමිකම්පාත්‍ර ලබන මුදල සඳහා වූ සටහන බැංකුව විසින් ප්‍රතිශෝධනය කරනු ලැබේ. මාස 3 ක් දක්වා එවැනි ගණුදෙනු සම්බන්ධයෙන් කාඩ්පත් හිමියා විසින් හිමිකම් ඉදිරිපත් කරනු ලැබිය හැකි ය.
18. බැංකුව විසින් ඕනෑම අවස්ථාවක දී ස්වකීය පරම අභිමතය පරිදි ඒසා ඩෙබ්ට් කාඩ්පතට සම්බන්ධිත නියම හා කොන්දේසි සහ හෝ වරප්‍රසාද සංශෝධනය කිරීම, ඊට අලුතින් එකතු කිරීම හෝ වෙනස් කිරීම සඳහා බැංකුවට හිමිකම් ඇති අතර එවැනි සංශෝධන, අලුතින් එකතු කිරීම් හෝ වෙනස් කිරීම් මගින් කාඩ්පත් හිමියා බැඳී සිටිය යුතු ය.
19. අවශ්‍ය විටක දී සහ අවස්ථාවල දී විදේශීය ATM යන්ත්‍රවලින් (ඒසා සාමාජික) මිලදී ගැනීම සහ ව්‍යවහාර මුදල් ආපසු ගැනීම සඳහා කාඩ්පත් හිමියා විසින් ඒසා ඩෙබ්ට් කාඩ්පත ජාත්‍යන්තර ලෙස භාවිත කළ හැකි ය. * මෙම සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා, කාඩ්පත් හිමියා විසින් ස්වකීය දේශාන්තර සංචාර පිළිබඳ බැංකුව වෙත කලින් දැනුම් දිය යුතු අතර ආපසු පැමිණීමෙන් පසුව සේවාව අක්‍රීය කිරීම සඳහා බැංකුව වෙත දැනුම් දිය යුතු ය.
20. ෂරියා නියමයට එකඟව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇතිවන අවස්ථාවක දී, බැංකුවේ ෂරියා අධීක්ෂණ සභාව විසින් නිශ්චිතව දක්වා ඇති "AAOIFI" ප්‍රමිති සහ මාර්ගෝපදේශ ඒ සම්බන්ධ අර්ථනිරූපණ/ පැහැදිලි කර ගැනීම සඳහා වූ පදනම වන්නේ ය.
21. ඉලෙක්ට්‍රොනික් අරමුදල් පැවරීම් කාඩ්පත් (EFTC) සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය පාලක වෙත කරනු ලබන ප්‍රකාශනය,
 - (අ) ගණුදෙනුකරු/ ගණුදෙනුකරුවන් විසින් ගිණුම් විවෘත කිරීමේ ආකෘති පත්‍රයේ සපයා ඇති සියලු විස්තර සත්‍ය සහ නිවැරදි බවට ගණුදෙනුකරු/ ගණුදෙනුකරුවන් විසින් ප්‍රකාශ කර සිටිනු ලැබේ.
 - (ආ) විදේශ ව්‍යවහාර මුදලින් ගණුදෙනු සඳහා කාඩ්පත භාවිත කිරීමේ දී යටත් වන්නාවූ 2015 සැප්තැම්බර් 19 දින 1411/5 දරන අතිවිශේෂ ගැසට්පත්‍රයේ පළකරනු ලැබූ විනිමය පාලන පනත යටතේ පනවනු ලැබූ හිවේදනයේ සඳහන් කොන්දේසි ගණුදෙනුකරු/ ගණුදෙනුකරුවන් විසින් දැනුවත්ව සිටින බවට මෙයින් සහතික කර සිටින අතර එකී කොන්දේසි මගින් බැඳීසිටීමට ගණුදෙනුකරු/ ගණුදෙනුකරුවන් මෙයින් එකඟව සිටිනු ලැබේ.
 - (ඇ) විනිමය පාලන පනතේ කාර්ය සඳහා අමානා බැංකුව විසින් ඉල්ලා සිටිනු ලැබිය හැකි ගණුදෙනුකරු වෙත කාඩ්පත නිකුත් කිරීම හා සම්බන්ධිත

ගණුදෙනුකරු/ ගණුදෙනුකරුවන් විසින් විදේශ ව්‍යවහාර මුදලින් සිදුකරනු ලබන ගණුදෙනු පිළිබඳ යම් තොරතුරු සැපයීම සඳහා ගණුදෙනුකරු/ගණුදෙනුකරුවන් තවදුරටත් එකඟව සිටිනු ලැබේ.

(ඈ) ගණුදෙනුකරු/ගණුදෙනුකරුවන් විදේශ රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් විමර්ශන කරන්නේ නම් හෝ ශ්‍රී ලංකාවෙන් බැහැරව යන්නේ නම්, ඩෙබ්ට් කාඩ්පත (ඩෙබ්ට් කාඩ්පත්) අමානා බැංකුව වෙත භාරදීමට එකඟවන බවට ද ගණුදෙනුකරු/ගණුදෙනුකරුවන් විසින් සහතික කර සිටිනු ලැබේ.

(ඉ) ගණුදෙනුකරු/ගණුදෙනුකරුවන් වෙත නිකුත් කර ඇති EFTC මත අනවසර විදේශ විනිමය ගණුදෙනු සිදුවන බවට සාධාරණ හේතු ඇති අවස්ථාවක දී, EFTC මත විදේශ විනිමය පැවතීම අත්හිටුවන ලෙස බලයලත් වෙළෙන්ඳා වෙත නියම කරනු ලැබිය හැකි බව ගණුදෙනුකරු/ගණුදෙනුකරුවන් දැනුවත්ව සිටියි.

E - ප්‍රකාශන පහසුකම් සම්බන්ධයෙන් වූ නියම හා කොන්දේසි

1. E - ප්‍රකාශන සම්බන්ධතාවය ගණුදෙනුකරුවන් අවදානම් දැරීම යටතේ අමානා බැන්ක් පිවිල්සි ගණුදෙනුකරුවන් වෙත පිරිනමනු ලැබේ.
2. ගණුදෙනුකරුවන් විසින් අමානා බැන්ක් පිවිල්සි වෙතින් මෙම පහසුකම් ලබාගැනීම මගින්, බැංකුව වෙත ගණුදෙනුකරු විසින් සපයා ඇති විද්‍යුත් ලිපිනය හරහා ප්‍රධාන ගිණුමට/ගිණුම්වලට හෝ ඉතුරුම් ගිණුමට/ගිණුම්වලට අදාල ස්වකීය ගිණුම් ප්‍රකාශ යොමු කරන ලෙස අමානා බැන්ක් පිවිල්සි වෙත බලය පවරා එසේ ගිණුම් ප්‍රකාශ යොමු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
3. ගිණුම් ප්‍රකාශ යැවිය යුතු නිවැරදි සහ ක්‍රියාත්මක විද්‍යුත් ලිපිනයක් බැංකුව වෙත සැපයීම ගණුදෙනුකරුගේ වගකීම වේ.
4. E - ප්‍රකාශන පහසුකම් සඳහා ලියාපදිංචිවීම මගින් අන්තර්ජාලය හරහා ගිණුම් ප්‍රකාශ සම්ප්‍රේෂණය කිරීම සඳහා ගණුදෙනුකරු එකඟවන අතර එම ගිණුම් ප්‍රකාශ ආවේනික ලෙස සම්ප්‍රේෂණය කිරීමේ හේතුවෙන් එසේ අන්තර්ජාලය/විද්‍යුත් ලිපිනය හරහා තොරතුරු සම්ප්‍රේෂණය කිරීම දෝෂවලින් නිදහස්ව සිදුවන බවට සහතික කල නොහැකි බවට සහ තොරතුරු සම්ප්‍රේෂණයේ දී සිදුවන විවැරදි වැරදි සම්බන්ධයෙන් බැංකුව වගකියනු නොලබන බවට තමා දැනුවත්ව සිටින බවට ගණුදෙනුකරු පිළිගනියි.
5. E - ප්‍රකාශන පහසුකම් සඳහා ලියාපදිංචි වීමේ දින සිට, බැංකුව වෙත සපයා ඇති විද්‍යුත් ලිපිනය වෙත එකඟ වී ඇති වාර ගණන් සඳහා විද්‍යුත් පණිවුඩ මගින් ගණුදෙනුකරු විසින් ඉල්ලා සිටිනු ලබන පරිදි පමණක් බැංකුව විසින් ගණුදෙනුකරු වෙත ගිණුම් ප්‍රකාශ සම්ප්‍රේෂණය කරනු ලැබේ.
6. ගණුදෙනුකරු විසින් පටිකා ගිණුම් ප්‍රකාශ ලබාගැනීමට අපේක්ෂා කරන්නේ නම්, සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු සිදුකිරීමේ දී බැංකුව විසින් පනවනු ලබන සාමාන්‍ය ගාස්තුවලට යටත්ව, බැංකුව විසින් එම ගිණුම් ප්‍රකාශ සපයනු ලැබිය යුතු ය.
7. මෙම පහසුකම් හරහා ගිණුම/ ගිණුම් මත කිසිදු ගණුදෙනුවක් සිදුකිරීමට ගණුදෙනුකරුට හිමිකමක් නොතිබිය යුතු ය.
8. එසේ විද්‍යුත් තැපෑලෙන් යොමු කරන ලද ගණුදෙනුකරුගේ ගිණුම් ප්‍රකාශ යම් අනවසර තැපෑලක් වෙත හෙළිදරව් නොකරන බවට හෝ අනවසර තැපෑලක් වන්නේ විසින් ඒ සඳහා ප්‍රවේශ නොවන බවට සහතික කිරීම ගණුදෙනුකරුගේ වගකීම වන අතර ඉහත කී කරුණු ව්‍යාප්තියට අගති විරහිතව ගණුදෙනුකරු විසින් මෙම පහසුකම් ලබාගැනීම මගින් සහ මෙම පහසුකම් අඛණ්ඩව භාවිතා කිරීම මගින්, යම් තුන්වන පාර්ශවයක් විසින් ප්‍රකාශනවල අන්තර්ගත එම තොරතුරු වෙත හෙළිවීම සිදුවන අවස්ථාවක දී, ගණුදෙනුකරු විසින් දරනු ලබන පාඩු සම්බන්ධයෙන් බැංකුව වගකීමට බැඳී නොසිටින බවට ගණුදෙනුකරු විසින් එකඟව සිටිනු ලැබේ.
9. ගණුදෙනුකරු විසින් ඉහත කී පරිදි ඉල්ලා සිටීමෙන් පසුව සහ ඒ සම්බන්ධයෙන් ගණුදෙනුකරු විසින් ක්‍රියාකිරීමෙන් පසුව, බැංකුව විසින් ගණුදෙනුකරු වෙත E - ප්‍රකාශන පහසුකම් ලබාදීම හේතුවෙන් හෝ ඒ සම්බන්ධයෙන් බැංකුව විසින් යම් අවස්ථාවක දී සහ කලින් කල සෘජුව හෝ වක්‍රව විඳින ලද, දරන ලද, බැංකුවට එරෙහිව ගෙන එන ලද හෝ සිදු කරන ලද හෝ බැංකුව විසින් විඳින ලද හෝ දරන ලද සියලු පාඩු, ක්‍රියාකාරකම්, අලාභ, හානිකාලය, පිරිවැය, විශාල, හිමිකම්පෑම සහ ඉල්ලීම් සම්බන්ධයෙන් බැංකුව සියලු අවස්ථාවල දී හානිපූරණය කර නිදහස්ව තබනු ලබන බවට ගණුදෙනුකරු විසින් එකඟව සිටිනු ලැබේ.
10. මෙම පහසුකම් සම්බන්ධයෙන් බැංකුව විසින් පනවනු ලබන සියලු අදාල ගාස්තු ගණුදෙනුකරු විසින් ගෙවනු ලැබිය යුතු ය.
11. මෙහි අන්තර්ගත විධිවිධානවල තුළත් සඳහන් වූව ද, ගණුදෙනුකරු විසින් සපයා ඇති විද්‍යුත් ලිපිනය වෙත (බැංකුවේ පාර්ශවයෙන් සිදුවන තාක්ෂණික දෝෂයක් ඇතුළුව) ඕනෑම ආකාරයක හේතුවක් නිසා ප්‍රවේශ විය නොහැකි වන අවස්ථාවක දී, බැංකුව විසින් ගණුදෙනුකරුගේ අවසාන වශයෙන් දැනුම් දී ඇති තැපැල් ලිපිනය වෙත පත්‍රිකාමය ගිණුම් ප්‍රකාශ යොමු කරනු ලැබිය හැකි අතර ඉන්පසුව මෙහි සඳහන් කොන්දේසි යටතේ වූ ඕනෑම ආකාරයක සියලු වගකීම් වලින් බැංකුව නිදහස් වන්නේ ය.
12. බැංකුව විසින් ඕනෑම අවස්ථාවක දී, ස්වකීය පරම අභිමතය පරිදි යම් ගණුදෙනුකරුවන් වෙත E - ප්‍රකාශන සැපයීම ප්‍රතික්ෂේප කිරීම හෝ E - ප්‍රකාශන සැපයීම නවතා දැමීම කරනු ලැබිය හැකි ය.
13. මෙම නියම හා කොන්දේසි ගණුදෙනුකරු විසින් ලබාගන්නා වෙනත් යම් බැංකු පහසුකම් සම්බන්ධයෙන් බැංකුව විසින් පනවනු ලැබිය හැකි බැංකුවේ සාමාන්‍ය නියම හා කොන්දේසි මෙන්ම වෙනත් කොන්දේසිවලට අතිරේකව වන අතර එම නියම හා කොන්දේසිවලට ආදේශක වශයෙන් නොවිය යුතු අතර ගණුදෙනුකරු විසින් බැංකුවෙන් කලින් කල ලබාගන්නා යම් බැංකු පහසුකම් සම්බන්ධයෙන් බැංකුව විසින් පනවනු ලැබිය හැකි එකී සාමාන්‍ය නියම හා කොන්දේසි මෙන්ම වෙනත් කොන්දේසි මගින් ගණුදෙනුකරු අඛණ්ඩව බැඳී සිටිය යුතු ය.
14. මෙම නියම හා කොන්දේසි ශ්‍රී ලංකාවේ නීති මගින් පාලනය වන්නේ ය.

SMS සංඥා පහසුකම සම්බන්ධයෙන් වූ නියම හා කොන්දේසි

- මෙම නියම හා කොන්දේසිවල පහත සඳහන් වචන සඳහා පහත සඳහන් අර්ථයන් තිබිය යුතු ය:-
"SMS සංඥා පණිවුඩ පහසුකම" යන්නෙන්, අමානා බැන්ක් පීඑල්සී සමග ලියාපදිංචි වී ඇති ජංගම දුරකථන අංකයක් හරහා ගනුදෙනුකරුගේ ගිණුම්වලට අදාල ගනුදෙනු පිළිබඳ සංඥා පණිවුඩ ලබාගැනීම සඳහා අමානා බැන්ක් පීඑල්සී ගනුදෙනුකරුවකු සඳහා පවතින පහසුකම අදහස් වේ.
"වැඩ කරන දිනය" යන්නෙන්, CBSL (ශ්‍රී ලංකා මහ බැංකු) මාර්ගෝපදේශ අනුව ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු සඳහා බැංකු විවෘතව තබනු ලබන යම් දිනයක් අදහස් වේ.
පද සම්බන්ධයෙන් අනුකර්තයක් අවශ්‍ය වේ නම් මිස, පුරුෂ ලිංග අර්ථ සහිත වචන සඳහා ස්ත්‍රී ලිංග අර්ථයන් ද, ස්ත්‍රී ලිංග අර්ථ සඳහා පුරුෂ ලිංග අර්ථයන් ද, ඒක වචන සඳහා බහු වචන ද, බහු වචන සඳහා ඒක වචන ද ඇතුළත් වේ.
- ගනුදෙනුකරු විසින්, මෙම පහසුකම ලබාගැනීම මගින් ස්වකීය ජංගම ගිණුම/ගිණුම් හෝ ඉතිරි කිරීමේ ගිණුම/ගිණුම් සඳහා සම්බන්ධකර ඇති ස්වකීය ඩෙබ්ට් කාඩ්පතට අදාල ගනුදෙනු පිළිබඳ සංඥා පණිවුඩ බැංකුව වෙත ගනුදෙනුකරු විසින් ලබා දී ඇති ජංගම දුරකථන අංකය හරහා යොමු කිරීමට අමානා බැන්ක් පීඑල්සී වෙත බලය ලබාදෙමින් එසේ සංඥා පණිවුඩ යොමු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
- ගනුදෙනු පිළිබඳ සංඥා පණිවුඩ ලබාදීම සඳහා නිවැරදි සහ ක්‍රියාත්මක ජංගම දුරකථන අංකයක් බැංකුව වෙත සැපයීම ගනුදෙනුකරුගේ වගකීම වේ. SMS සංඥා පණිවුඩ නොලැබෙන අවස්ථාවක දී හෝ ජාලය නොපවතින අවස්ථාවක දී බැංකුව ඒ පිළිබඳ වගකියනු නොලබන අතර, එසේ සංඥා පණිවුඩ පිළිබඳ අවදානම ගනුදෙනුකරු විසින් දැරිය යුතු අතර ගනුදෙනුකරු විසින් විදින ලද යම් පාඩුවක් හෝ අලාභයක් සම්බන්ධයෙන් බැංකුව වගකියනු නොලැබේ.
- SMS සංඥා පණිවුඩ පහසුකම සඳහා ලියාපදිංචි වීම මගින්, අන්තර්ජාලය හරහා ගනුදෙනු සංඥා පණිවුඩ සම්ප්‍රේෂණය කිරීම සඳහා ගනුදෙනුකරු එකඟවන අතර ජාලය හරහා SMS මගින් තොරතුරු සම්ප්‍රේෂණය කිරීම, එම සම්ප්‍රේෂණයේ ආවේණික ස්වභාවයේ දෝෂ රහිත බවට සහතික කල නොහැකි බවට ගනුදෙනුකරු විසින් පිළිගෙන සිටින අතර සම්ප්‍රේෂණයේ දී සිදුවන ව්‍යර්ගී දෝෂ සම්බන්ධයෙන් බැංකුව වගකීමට බැඳී නොසිටින බවට ගනුදෙනුකරු එකඟව සිටිනු ලැබේ.
- මෙම පහසුකම හරහා ගිණුම/ගිණුම් සම්බන්ධයෙන් කිසිදු ගනුදෙනුවක් සිදු කිරීම සඳහා ගනුදෙනුකරුට හිමිකමක් නැත.
- SMS පණිවුඩ හරහා යොමු කරනු ලබන ගනුදෙනුකරුගේ ගනුදෙනු පිළිබඳ සංඥා යම් අනවසර තැනැත්තන් වෙත හෙළිදරව් නොකරන බවට හෝ ඒ සඳහා ප්‍රවේශ නොවන බවට සහතික කිරීම ගනුදෙනුකරුගේ වගකීම වන අතර ඉහත කී කරුණු ව්‍යාප්තියට අගති විරහිතව ගනුදෙනුකරු විසින් මෙම පහසුකම ලබාගැනීම මගින් සහ මෙම පහසුකම අඛණ්ඩව භාවිතා කිරීම මගින්, යම් තුන්වන පාර්ශවයක් විසින් SMS පණිවුඩවල අන්තර්ගත වීම තොරතුරු වෙත ප්‍රවේශවීම සිදුවන අවස්ථාවක දී, ගනුදෙනුකරු විසින් දරනු ලබන පාඩු සම්බන්ධයෙන් බැංකුව වගකීමට බැඳී නොසිටින බවට ගනුදෙනුකරු විසින් එකඟව සිටිනු ලැබේ.
- ගනුදෙනුකරු විසින් ඉහත කී පරිදි ඉල්ලා සිටීමෙන් පසුව සහ ඒ සම්බන්ධයෙන් ගනුදෙනුකරු විසින් ක්‍රියාකිරීමෙන් පසුව, බැංකුව විසින් ගනුදෙනුකරු වෙත SMS සංඥා පහසුකම ලබාදීම හේතුවෙන් හෝ සම්බන්ධයෙන් බැංකුව විසින් යම් අවස්ථාවක දී සහ කලින් කල සෘජුව හෝ වක්‍රව විදින ලද, දරන ලද, බැංකුවට විරෝධීව ගෙන එන ලද හෝ සිදු කරන ලද හෝ බැංකුව විසින් විදින ලද හෝ දරන ලද සියලු පාඩු, ක්‍රියාකාරකම්, අලාභ, හානිකටයුතු, පිරිවැය, වියදම්, හිමිකම්පෘති සහ ඉල්ලීම් සම්බන්ධයෙන් බැංකුව සියලු අවස්ථාවල දී භාහිරපුරුෂයා කර හිදහස්ව තබනු ලබන බවට ගනුදෙනුකරු විසින් එකඟව සිටිනු ලැබේ.
- මෙම පහසුකම සම්බන්ධයෙන් බැංකුව විසින් පනවනු ලබන සියලු අදාල ගාස්තු ගනුදෙනුකරු විසින් ගෙවනු ලැබිය යුතු ය.
- බැංකුව විසින් ඕනෑම අවස්ථාවක දී, ස්වකීය පරම අභිමතය පරිදි යම් ගනුදෙනුකරුවන් වෙත SMS සංඥා පහසුකම සැපයීම ප්‍රතික්ෂේප කිරීම හෝ SMS සංඥා පහසුකම සැපයීම නවතා දැමීම කරනු ලැබිය හැකි ය.
- මෙම නියම හා කොන්දේසි ගනුදෙනුකරු විසින් ලබාගන්නා වෙනත් යම් බැංකු පහසුකම් සම්බන්ධයෙන් බැංකුව විසින් පනවනු ලැබිය හැකි බැංකුවේ සාමාන්‍ය නියම හා කොන්දේසි මෙන්ම වෙනත් කොන්දේසිවලට අතිරේකව වන අතර එම නියම හා කොන්දේසිවලට ආදේශක වශයෙන් නොවිය යුතු අතර ගනුදෙනුකරු විසින් බැංකුවෙන් කලින් කල ලබාගන්නා යම් බැංකු පහසුකම් සම්බන්ධයෙන් බැංකුව විසින් පනවනු ලැබිය හැකි එකී සාමාන්‍ය නියම හා කොන්දේසි මෙන්ම වෙනත් කොන්දේසි මගින් ගනුදෙනුකරු අඛණ්ඩව බැඳී සිටිය යුතු ය.
- මෙම නියම හා කොන්දේසි ශ්‍රී ලංකාවේ නීති මගින් පාලනය වන්නේ ය.

අන්තර්ජාල බැංකු පහසුකමට අදාල නියම හා කොන්දේසි

- ඉල්ලුම්පත්‍රයේ නම් සඳහන් ගනුදෙනුකරුවන්/ තැනැත්තන් විසින් පමණක් පරම වශයෙන් අන්තර්ජාල බැංකු පහසුකම භාවිත කරනු ලබන බවට ගනුදෙනුකරු/ගනුදෙනුකරුවන් එකඟව සිටිය යුතුය.
- භාවිත හැදෑරුම්පත (ID)/ මුරවචනය/ පුද්ගල හඳුනාගැනීමේ අංකය (PIN) දැඩි ලෙස රහස්‍යභාවයෙන් තබා ගැනීම සහ පද්ධති අක්‍රියවීමක් හේතුවෙන් අන්තර්ජාල බැංකු පහසුකම ප්‍රකෘතිමත් තත්ත්වයට පත්කිරීම සඳහා බැංකු නියෝජිතයන් වෙත එම තොරතුරු හෙළිදරව් කිරීමට අවශ්‍ය වන අවස්ථාවල දී හැර කිසිදු අවස්ථානුගත කරුණක් යටතේ බැංකු නියෝජිතයන් ඇතුලු වෙනත් කිසිදු තැනැත්තකු වෙත එම තොරතුරු හෙළිදරව් නොකිරීම ගනුදෙනුකරුගේ/ගනුදෙනුකරුවන්ගේ වගකීම වේ.
- යම් තුන්වන පාර්ශවයක් විසින් භාවිතකරුගේ අනන්‍යතාවය (ID)/ මුරවචනය/ PIN අංකය අනවසර ලෙස භාවිත කිරීමක් පිළිබඳව අනාවරණය කරගත් වහාම ගනුදෙනුකරු/ගනුදෙනුකරුවන් විසින් ඒ පිළිබඳව වහාම බැංකුව වෙත දැනුම් දිය යුතු ය.
- යම් ඉල්ලීම් ගනුදෙනුකරු විසින් ඉදිරිපත් කරනු නොලබන ඉල්ලීම් බවට බැංකුව විසින් සාධාරණ ලෙස ස්වකීය පරම අභිමතය පරිදි විශ්වාස කරන්නේ නම්, ගනුදෙනුකරුගේ විවර්ගී ඉල්ලීම් සඳහා අවසර දීමට බැංකුව බැඳී නොසිටිය යුතුය.
- පූර්ව ලිඛිත දැනුම් දීමකින් තොරව අන්තර්ජාල බැංකු පහසුකම හරහා බැංකුව වෙත ලබාදෙන ගනුදෙනුකරුගේ උපදෙස් අනුව ක්‍රියා නොකිරීමේ අයිතිය බැංකුව විසින් තබාගනු ලැබේ.
- අන්තර්ජාල බැංකු පහසුකම භාවිත කිරීම මගින් සකස් කරනු ලබන හෝ ක්‍රියාත්මක කරනු ලබන සියලු ගනුදෙනු සම්බන්ධයෙන් ගනුදෙනුකරු/ගනුදෙනුකරුවන් විසින් සම්පූර්ණ වගකීම භාරගෙන සිටිනු ලැබේ.
- පැහැර හැරීමේ දෛනික ගනුදෙනු සීමාවට වඩා ඉහළ දෛනික ගනුදෙනු සීමාවක් තෝරාගැනීමෙන් උපචිත වන අවදානම්වල සම්පූර්ණ වගකීම ගනුදෙනුකරු/ ගනුදෙනුකරුවන් විසින් භාරගෙන සිටිනු ලැබේ.
- බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන ගනුදෙනු වාර්තා තීරණාත්මක සහ අවසානාත්මක වශයෙන් ගනුදෙනුකරු/ ගනුදෙනුකරුවන් විසින් පිළිගෙන සිටින අතර සියලු කාර්ය සඳහා සියලු අවස්ථාවල දී එම ගනුදෙනු වාර්තා මගින් බැඳී සිටිය යුතු ය.
- පූර්ව ලිඛිත දැනුම් දීමකින් තොරව, ඕනෑම අවස්ථාවක දී අන්තර්ජාල බැංකු පහසුකම අවසන් කිරීමේ හෝ අවලංගු කිරීමේ පරම අභිමතය බැංකුව සතු වේ.
- අන්තර්ජාල බැංකු පහසුකම නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සහ/හෝ අක්‍රිය වීම හේතුවෙන් හෝ අන්තර්ජාල බැංකු පහසුකම හරහා බැංකුව වෙත නිවේදනය කරනු ලබන ගිණුම් හිමියාගේ උපදෙස්වලට ප්‍රතිචාර දැක්වීමට බැංකුව අපොහොසත් වීම සහ/හෝ එසේ ප්‍රතිචාර දැක්වීම ප්‍රමාදවීම හේතුවෙන් ඕනෑම ආකාරයකින් සිදුවන පාඩු හෝ අලාභ වලට විරෝධීව බැංකු භාහිරපුරුෂයා කර හිදහස්ව තැබීම සඳහා ගනුදෙනුකරු/ගනුදෙනුකරුවන් විසින් එකඟව සිටිනු ලැබේ.
- ඉහත 10 වන වගන්තියේ කුමක් සඳහන් වුව ද සහ එයට අගතිවිරහිතව, අන්තර්ජාල බැංකු පහසුකම භාවිත කිරීම ගනුදෙනුකරුගේ/ ගනුදෙනුකරුවන්ගේ පරම අවදානම යටතේ සිදුවන අතර අන්තර්ජාල බැංකු පහසුකම සම්බන්ධයෙන් හෝ හේතුවෙන් සිදුවන යම් සහ සියලු අවදානම් ගනුදෙනුකරු/ගනුදෙනුකරුවන් විසින් භාරගෙන සිටිනු ලැබේ.
- එකී අන්තර්ජාල පහසුකම භාවිත කරනු ලබන හවුල් ගිණුම් හිමියන් සම්බන්ධයෙන් වන විට, ගිණුම් හිමියන් එක් අයකු හෝ වැඩිදෙනෙකු විසින් තොරතුරු ලබාදීම නොසලකා හරිමින් අන්තර්ජාල බැංකු පහසුකම භාවිත කිරීම මගින් උපචිතවන සියලු ගනුදෙනු සම්බන්ධයෙන් එම ගිණුම්හිමියන් සියලු දෙනාම එක්ව හා වෙන් වෙන්ව වගකීමට බැඳී සිටිය යුතුය.
- ජංගම, ඉතුරුම් හෝ වෙනත් යම් ගිණුම් ක්‍රියාත්මක කිරීම පාලනය කරනු ලබන සියලු රීති සහ නියෝග එම ගිණුම්වලට අදාල අන්තර්ජාල බැංකු ගනුදෙනු සඳහා අදාල වන බවට ගනුදෙනුකරු/ ගනුදෙනුකරුවන් විසින් පිළිගෙන සිටිනු ලැබේ.
- පූර්ව නිවේදනයකින් තොරව මෙම නියම හා කොන්දේසි මෙන්ම අදාල ගාස්තු සංශෝධනය කිරීම, ඒ සඳහා යමක් එකතු කිරීම හෝ වෙනස් කිරීම සඳහා බැංකුවට හිමිකමක් ඇත්තේ ය.
- මෙහි අන්තර්ගත නියම හා කොන්දේසිවලට අදාලව උපචිත වන යම් ගැටලු ශ්‍රී ලංකාවේ නීති ප්‍රකාරව අර්ථකථනය විය යුතු අතර ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ අධිකරණ වෙත පරම අධිකරණ බලය ඇත්තේ ය.